

සමාගම් අරමුදල - 2011

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2011 දෙසැම්බර් 31 දිනට සමාගම් අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) ප්‍රමිත 03 ට අනුව 2012 වර්ෂය තුළ කල් පිරීමට නියමිත රු.878,386,867 ක් වූ භාණ්ඩාගාර බැඳුම්කරවල වටිනාකම ශේෂ පත්‍රයේ ජංගම වත්කම් යටතේ දක්වනවා වෙනුවට ජංගම නොවන වත්කම් යටතේ දක්වා තිබුණි.

(ආ) ප්‍රමිත 03 ට අනුව අරමුදල පරිපාලනය කිරීමේ කටයුතු වෙනුවෙන් වූ අයහාර වියදම් සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තු විසර්ජන වැය ශීර්ෂය යටතේ රජය විසින් දරා තිබුණු රු.24,144,863 ක මුදල පිළිබඳ තොරතුරු මූල්‍ය ප්‍රකාශනවල සටහන් මගින් අනාවරණය කර නොතිබුණි.

(ඇ) ප්‍රමිත 36 ට අනුව සමාගම් මැදුර ඉදිකර තිබූ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම සඳහා 1994 වර්ෂයේ සිට මේ දක්වා ගෙවිය යුතු රු. මිලියන 28 කට ආසන්න හිඟ බඳු කුලිය, අවශ්‍ය ගැලපුම් කර ගිණුම්ගත කිරීමට හෝ මූල්‍ය ප්‍රකාශනවල සටහන් මගින් අනාවරණය කිරීමට හෝ කටයුතු කර නොතිබුණි.

(ඈ) ප්‍රමිත 09 ට අනුව රු.4,077,484 ක් වූ ස්ථාවර වත්කම් මිලදී ගැනීමේ වියදම් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ආයෝජන ක්‍රියාකාරකම් යටතේ දක්වනවා වෙනුවට මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ දක්වා තිබුණි.

1.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ආයෝජනය කර තිබුණු භාණ්ඩාගාර බැඳුම්කරවල වටිනාකම ගණනය කිරීමේදී, මිලදී ගැනීම සඳහා වැය කරන ලද වටිනාකම තුළ වූ උපචිත වූ පොලියේ වටිනාකම අඩු කර ගණනය කරනවා වෙනුවට උපචිත පොලී වටිනාකම සමඟම ආයෝජන මිලදී ගැනීමට වැය කරන ලද මුළු මුදලම ආයෝජනවල පිරිවැය ලෙස සලකා ගිණුම්ගත කර තිබුණි. එසේම, භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජනයන් පිරිවැය මත ගිණුම් තැබිය යුතු වුවද, ඉහත සඳහන් පරිදි ගණනය කරන ලද පිරිවැය වටිනාකම හා මුහුණත වටිනාකමෙන් අඩු අගය මත ගිණුම් තැබීම් කර තිබුණි.
- (ආ) භාණ්ඩාගාර බැඳුම්කරවල පොලී ආදායම ගණනය කිරීමේදී ආයෝජන පොලී අනුපාතයන් යටතේ සිදු කළ යුතු වුවද, කුපන් පොලී අනුපාතය මත පොලී ආදායම් ගණනය කර ගිණුම් තැබීම් කර තිබුණි.
- (ඇ) ආරම්භක ශේෂ, උපචිත චියදම්, කලින් ගෙවූ චියදම්, වැරදි නිවැරදි කිරීම් ආදිය ගිණුම්ගත කිරීම සඳහා විධිමත් වූ පොදු ජර්නලයක් භාවිතා කර නොතිබුණි.
- (ඈ) වත්කමේ ආයු කාලය පිළිබඳව නිවැරදි තක්සේරුවකින් තොරව ගොඩනැගිලි සඳහා වර්ෂයකට 1% බැගින් ක්ෂය ප්‍රතිපාදනයක් කර තිබුණි.
- (ඉ) ගනදෙනු හා සිදුවීම් ද්විත්ව සටහන් න්‍යායට අනුව ගිණුම්ගත කිරීම සඳහා අත්‍යවශ්‍ය වූ පොදු ලෙජරයක් භාවිතා කිරීමකින් තොරව මූල්‍ය ප්‍රකාශන සකස් කර තිබුණි.
- (ඊ) උපචිත පදනමින් බැහැරව මුදල් පදනම මත ආකෘතිපත් ලියාපදිංචි කිරීමේ ආදායම ගිණුම්ගත කර තිබීමේ හේතුවෙන් ලැබිය යුතු ආදායම රු.92,564,000 කින්ද, සමාලෝචිත වර්ෂයේ ආදායම රු.38,079,000 කින්ද අඩුවෙන් මූල්‍ය ප්‍රකාශනවල දැක්වුණි.
- (උ) පරිගණක හා ඒ ආශ්‍රිත උපකරණ ක්ෂය කිරීමේ අනුපාතය 10% සිට 25% ක් දක්වා බව මූල්‍ය ප්‍රකාශන සම්බන්ධ සටහන්වල සඳහන්ව තිබුණද, ඊට අදාළ සියලුම වත්කම් 20% අනුපාතය යටතේ ක්ෂය කිරීම් කර තිබුණි.

1.2.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ඉදිරි වර්ෂ වෙනුවෙන් ගෙවා තිබූ එකතුව රු.88,567 ක් සමාලෝචිත වර්ෂයේ වියදම් ලෙස ගිණුම්ගත කර තිබුණි.
- (ආ) රු.168,000 ක විගණන ගාස්තු වෙනත් වියදම් ලෙස ගිණුම්ගත කර තිබුණි.
- (ඇ) 2007 වර්ෂයේදී අරමුදලේ මුදල් යොදවා සමාගමකට අයත් රු.90,275,000 ක් වූ කොටස් මිලදී ගෙන තබුණද, මෙම කොටස්වල අයිතිය සම්පතාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයට හිමිව තිබුණි. ඒ අනුව, අයිතිය සනාථ නොවන මෙම කොටස්වල වටිනාකම අරමුදලේ වත්කමක් ලෙස ගිණුම්වල දක්වා තිබුණි.

1.2.4 විගණනය සඳහා සාක්ෂි නොමැතිවීම

2011 මැයි 09 දින සිට 12 දින දක්වා සිංගප්පූරුවේ පැවති සීආර්එෆ් සමුළුව සඳහා සහභාගී වූ නිලධාරියා වෙත ගමන් හා යැපීම් දීමනා ලෙස ඇ.ව.ජ. ඩොලර් 2,200 ක මුදලක් අරමුදලින් දරා තිබුණද, එම වියදමේ නිවැරදිතාවය තහවුරු කර ගැනීම සඳහා යටෝක්ත සමුළුව සංවිධානය කරනු ලැබූ ආයතනය විසින් ආහාර හා නවාතැන් පහසුකම් ලබා නොදුන් බවට හෝ එකී වියදම සහභාගී වූ නිලධාරියා විසින් පෞද්ගලිකව දරා ඇති බවට හෝ ලිඛිත තහවුරු සාක්ෂි ලිපිගොනුවේ නොතිබුණි.

1.2.5 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

- (අ) 2007 අංක 07 දරන සමාගම් පනත
 - (i) 4(2) වගන්තිය ප්‍රකාරව කොටස් හිමියන්ගේ සංඛ්‍යාව පිළිබඳ නියමයන් බැහැරව කටයුතු කළ අවස්ථා පැවතුණි.
 - (ii) 7(2) වගන්තියට අනුව සමාගම්වල නාමය ලියාපදිංචි කිරීමේ නියමයන්ට අනුව කටයුතු නොකළ අවස්ථා තුනක් පැවතුණි.
 - (iii) 8(2) වගන්තියට අනුව, සමහර සමාගම් නාමය වෙනස් කිරීම පිළිබඳව දැනුම්දීම පනතේ සඳහන් දින වකවානු තුළ සිදු කර නොතිබුණු අතර, 8(5) වගන්තිය ප්‍රකාරව එම සමාගම්වල අධ්‍යක්ෂවරුන්ගෙන් දඩ මුදල් අයකර නොතිබුණි.

- (iv) සමාගමක් සංස්ථාගත කිරීමෙන් පසු සහ සමාගමේ නාමය වෙනස් කිරීමේදී පනතේ 9(1) සහ 9(2) වගන්ති ප්‍රකාරව සමහර සමාගම් කටයුතු කර නොතිබුණි. එමෙන්ම, පනතේ 9(3) වගන්තිය ප්‍රකාරව එම සමාගම්වලින් දඩ මුදල් අයකර නොතිබුණු අතර, අදාළ දැන්වීම්ද පළ කිරීමට කටයුතු කර නොතිබුණි.
- (v) පනතේ 12(1) වගන්තිය ප්‍රකාරව සමාගමේ සියළු ලිපි ලේඛනවල නම හා අංකය පැහැදිලිව සටහන් නොකළ අවස්ථා නිරීක්ෂණය වූ අතර, පනතේ 12(2) වගන්තිය ප්‍රකාරව සමාගමේ නම හා අංකය ලියාපදිංචි කාර්යාලයේ ප්‍රදර්ශනය කර තිබේද යන්න පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොතිබුණි.
- (vi) සමාගමක් කොටස් නිකුත් කළ පසු ඒ බව පනතේ 51(4) වගන්තිය ප්‍රකාරව සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත දැනුම් දිය යුතු වුවත්, සමහර සමාගම් එම විධිවිධාන අනුගමනය කර නොතිබුණි.
- (vii) පනතේ 131(1) වගන්තිය ප්‍රකාරව සෑම සමාගමක් විසින්ම යටත් පිරිසෙයින් සෑම වර්ෂයකට වරක් වාර්ෂික වාර්තාවක් සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත භාර දිය යුතු වුවත්, සමාගම් වැඩි ප්‍රමාණයක් එසේ කටයුතු කර නොතිබුණු අතර, ඒ සම්බන්ධයෙන් පනතේ 131(4) වගන්තියෙහි නියමයන් ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.
- (viii) පනතේ 170(1) වගන්තිය ප්‍රකාරව සමාගමේ මූල්‍ය ප්‍රකාශ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත ලියාපදිංචි කිරීම සඳහා භාර දිය යුතුය යන නියමයට අනුව, පොදු සමාගම් සමහරක් කටයුතු කර නොතිබුණි.
- (ix) පනතේ 341(2) වගන්තියට අනුව ණයනිමියන්ගේ රැස්වීම් සම්බන්ධයෙන් ගැසට් පත්‍රයේ පළ කළ යුතු කරුණු සමහර සමාගම් විසින් ප්‍රමාද වී පළ කර තිබුණි.
- (x) පනතේ 346(1) වගන්තිය ප්‍රකාරව ඇවරකරුගේ පත්වීම පිළිබඳව සමහර සමාගම් කටයුතු කර නොතිබුණු අවස්ථා පැවතුණි.
- (xi) 394(2) වගන්තියේ සඳහන් නියමයන්ට පටහැනිව සමාගමේ නාමය කපා හැර තිබූ අවස්ථා පැවතුණි.
- (xii) සමාගම් ඇවර කිරීමේ ගිණුමේ බැරට ඇති මුදල් ශේෂය සම්බන්ධයෙන් පනතේ 396(2) වගන්තිය ප්‍රකාරව කටයුතු කර නොතිබුණි. එමෙන්ම, පනතේ 396(4) වගන්තියේ විධිවිධානවලට පටහැනිව ඇවර කිරීමේ ගිණුමෙන් මිලදී ගන්නා ලද ආයෝජනවලට ලැබුණු පොළිය හා කල් පිරුණු වටිනාකම ඇවර කිරීමේ ගිණුමට ගෙවීම වෙනුවට අරමුදලේ ආයෝජන පොලී ආදායම හා අරමුදලේ මුදල් ගිණුමට ඇතුළත් කර තිබුණි.

- (xiii) පනතේ 487(5) වගන්තිය ප්‍රකාරව නාමය කපා හරිනු ලැබූ සමාගම්වල දේපල පවරා ගැනීම සම්බන්ධයෙන් විධිමත් වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොතිබුණි.
- (xiv) පනතේ 514(1) වගන්තියේ නියමයන් පැහැර හැර තිබූ සමහර සමාගම් වෙතින් සමථ ගාස්තු අයකර නොතිබුණි.

(ආ) 2003 අප්‍රේල් 04 දිනැති අංක 17 දරන රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලේ (සංශෝධන) පනතේ 4(ආ) උපවගන්තිය සහ 2003 දෙසැම්බර් 02 දිනැති අංක 01/2003 දරන රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලේ වක්‍රලේඛය ප්‍රකාරව 2008 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගෙන තිබුණු සේවකයින්ගෙන් දායක මුදල අයකර සේව්‍යයාගේ දායකය සමඟ රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලට යැවීමට කටයුතු කර නොතිබුණි.

(ඇ) 2006 දෙසැම්බර් 22 දිනැති පීඑෆ්/423 දරන රාජ්‍ය මුදලේ වක්‍රලේඛය

- (i) 3.2 (ආ) වගන්තිය ප්‍රකාරව අරමුදලේ අතිරික්ත මුදල සහ කල් පිරුණු ආයෝජන වහාම ඒකාබද්ධ අරමුදලට මාරු කිරීම කළ යුතු වුවද, ඒ අනුව කටයුතු කර නොතිබුණි.
- (ii) 4.1 (අ) වගන්තියට අනුව, අරමුදලේ වාර්ෂික අයවැය ලේඛනය නියමිත දින හෝ ඊට පෙර ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල් හා රාජ්‍ය මුදලේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (iii) 4.1(ඇ) වගන්තියට පටහැනිව අනුමත කරන ලද අයවැය ලේඛනයකින් තොරව සමාලෝචිත වර්ෂයේදී අරමුදලින් රු.30,652,666 ක වියදමක් දරා තිබුණි.
- (iv) 4.4 වගන්තියට අනුව, සෑම වර්ෂයකටම අදාළ විගණකාධිපතිවරයාගේ වාර්තාව සහ අරමුදලේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වුවද, ඒ අනුව කටයුතු කර නොතිබුණි.

(ඈ) 1990 ඔක්තෝබර් 10 දිනැති අංක 41/90 දරන රාජ්‍ය පරිපාලන වක්‍රලේඛය ප්‍රකාර මාස හයකට වරක් වාහනවල ඉන්ධන භාචිතය පිළිබඳ පරීක්ෂා කළ යුතු වුවත්, එපරිදි කටයුතු කර නොතිබුණි.

1.2.6 ප්‍රමාණවත් අධිකාරී බලයකින් තහවුරු නොවූ ගනුදෙනු

පුනරාවර්තන වියදම්වලින් ප්‍රාග්ධන වත්කම් මිලදී ගැනීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිසි අනුමැතියකින් තොරව රු.798,004 ක ප්‍රාග්ධන වත්කම් මිලදී ගෙන තිබුණි.

1.2.7 අවිධිමත් ගනුදෙනු

අරමුදල ක්‍රියාත්මක කිරීමේ අරමුණින් බැහැරව අමාත්‍යාංශයේ සේවය කරන නිලධාරීන් දෙදෙනෙකු වෙනුවෙන් රු.210,200 ක් අරමුදලින් වැය කර තිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය තුළ අරමුදලේ මෙහෙයුම් කටයුතුවල ප්‍රතිඵලය රු.269,443,580 ක අතිරික්තයක් වූ අතර, ඉකුත් වර්ෂය සඳහා අනුරූපී අතිරික්තය රු.284,721,762 ක් වූයෙන්, මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.15,278,182 ක පිරිහීමක් නිරීක්ෂණය විය. භාණ්ඩාගාර බැඳුම්කර සඳහා උපයාගත් පොලී ආදායම් අඩුවීම මූල්‍ය ප්‍රතිඵලයෙහි පිරිහීමට ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්ය සාධනය

3.1.1 මූල්‍ය කාර්ය සාධනය

සමාලෝචිත වර්ෂයේ අරමුදලේ මූල්‍ය කාර්ය සාධනය ඉකුත් වර්ෂය හා සසඳා පහත දැක්වේ.

| මෙහෙයුම් කාර්යය | සංඛ්‍යාව | | | | ලැබුණු ආදායම | | | |
|----------------------|----------|--------|------------------|------|--------------|------------|------------------|------|
| | 2011 | 2010 | වැඩිවීම / අඩුවීම | % | 2011 | 2010 | වැඩිවීම / අඩුවීම | % |
| ලියාපදිංචි කළ සමාගම් | 7,946 | 6,641 | 1,305 | 19.7 | 73,194,000 | 57,690,500 | 15,503,500 | 26.9 |
| ලියාපදිංචි සෙවීම | 14,053 | 13,405 | 648 | 4.8 | 1,851,065 | 1,349,150 | 501,915 | 37.2 |
| නාම සෙවීම | 15,924 | 13,165 | 2,759 | 21 | 6,404,400 | 4,607,750 | 1,796,650 | 39.0 |
| සහතික පිටපත් | 36,980 | 31,748 | 5,232 | 16.5 | 10,075,325 | 8,778,819 | 1,296,506 | 14.8 |
| සමාගම් දඩ | 1,332 | 1,179 | 153 | 13 | 3,827,250 | 3,180,250 | 647,000 | 20.3 |

| | | | | | | | | |
|------------------------------------|--------|--------|-------|--------|------------|------------|------------|---------|
| ආකෘති පත්‍ර ලියාපදිංචි කිරීම | 70,173 | 70,814 | (641) | (0.9) | 31,595,367 | 31,612,652 | (17,285) | (0.05) |
| වාර්ෂික වාර්තා ලියාපදිංචි කිරීම | 26,397 | 24,050 | 2,347 | 10 | 72,213,000 | 60,124,250 | 12,088,750 | 20.1 |
| මූල්‍ය වාර්තා ලියාපදිංචි කිරීම | 2,180 | 2,728 | (548) | (21.1) | 901,300 | 954,800 | (53,500) | (5.6) |
| ආකෘති පත්‍ර විකිණීම | 6,346 | 7,261 | (915) | (12.6) | 112,020 | 126,950 | (14,930) | (11.8) |
| ලේකම්වරුන් ලියාපදිංචි කිරීම | 603 | 65 | 538 | 827 | 694,000 | 8,775 | 685,225 | 7,809.2 |

- (i) ලියාපදිංචි කළ සමාගම් ගණන ඉකුත් වර්ෂයේ 6,641 ක් වූ අතර, එය සමාලෝචිත වර්ෂයේදී 7,946 ක් දක්වා 1,305 කින් වැඩි වීම 19.7% කින් වැඩි වී තිබුණු අතර, ඉන් ලද ආදායමද 26.9% කින් වැඩිවී තිබුණි.
- (ii) වාර්ෂික වාර්තා ලියාපදිංචි කිරීමේ ආදායම ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ රු. 12,088,750 කින් හෙවත් 20% කින් වැඩිවී තිබුණි.

3.1.2 භෞතික කාර්ය සාධනය

තොරතුරු තාක්ෂණයේ දුර්වලතා

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ලෝක බැංකු ආධාර මත පරිගණක පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා 2002 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා කාලපරිච්ඡේදය තුළ රු.9,184,137 ක් වැය කර තිබුණද, සමාගම් ලියාපදිංචි කිරීම හා සම්බන්ධව කටයුතු මේ දක්වා සම්පූර්ණයෙන් පරිගණක ගත කර නොතිබුණු බැවින්, පහත දැක්වෙන තොරතුරු ක්ෂණිකව ලබා ගත හැකි වලදායී තොරතුරු පද්ධතියක් අරමුදල තුළ ක්‍රියාත්මකව නොපැවතුණි.
 - (i) කිසියම් නිශ්චිත දිනකට හිඟ ආදායම ගණනය කිරීම.
 - (ii) වාර්ෂික වාර්තා ලියාපදිංචි කළ හා නොකළ සමාගම් සංඛ්‍යාව නිශ්චය කිරීම.
 - (iii) ලියාපදිංචි සමාගම් සංඛ්‍යාවෙන් ක්‍රියාකාරී සමාගම් සංඛ්‍යාව නිශ්චය කිරීම.
 - (iv) පරීක්ෂණ ක්‍රියාත්මක කළ යුතු සමාගම් සංඛ්‍යාව නිශ්චය කිරීම.
 - (v) ඇවර කළ හා ඇවර කෙරෙමින් පවතින සමාගම් සංඛ්‍යාව නිශ්චය කිරීම.
 - (vi) නීතිමය ක්‍රියාමාර්ග ගත් හා නීතිමය කටයුතු කෙරෙමින් පවතින සමාගම් සංඛ්‍යාව නිශ්චය කිරීම.

(ආ) 2011 වර්ෂයට අදාළව පිළියෙල කර තිබුණු කයාකාරී සැලැස්මට, දෙපාර්තමේන්තුවේ පරිගණකගත කිරීමේ ව්‍යාපෘතිය ඇතුළත් කර තිබුණු අතර 2011 වාර්ෂික අයවැය ලේඛනයෙන් එම කාර්යය සඳහා රුපියල් මිලියන 125 ක් වෙන් කර තිබුණි. එය 2011 ප්‍රතිශෝධිත අයවැය ලේඛනයෙන් රුපියල් මිලියන 5 දක්වා අඩුකර තිබුණද 2011 වර්ෂය තුළ දී පරිගණකගත කිරීමේ කාර්යය සඳහා සත්‍ය වශයෙන්ම වැය කර තිබුණේ රු. 394,285 ක විශදමක් පමණි. ඒ අනුව, ක්‍රියාකාරී සැලැස්මට අනුව පරිගණක ව්‍යාපෘතියේ අරමුණු ලඟා කර ගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ 1989 වර්ෂයේදී ඇතිකර ගෙන තිබුණු බඳු කුලී ගිවිසුම ප්‍රකාර සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ගොඩනැගිල්ල ඉදිකර ඇති ඉඩමට 1995 වර්ෂයේ සිට රු.1,080,000 ක වාර්ෂික බඳුකුලියක් ගෙවීමට එකඟ වී ඇත. එම බඳු ගිවිසුම 1998 දෙසැම්බර් 31 දක්වා වලංගු පැවති අතර, ඉන් අනතුරුව කුලී ගිවිසුම අලුත් කර නොතිබුණි. දුම්රිය දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශන අනුව ගෙවීමට ඇති හිඟ බඳු කුලිය රුපියල් මිලියන 28 ක් බව සනාථ කර තිබුණද, එම ගනුදෙනුව නිරවුල් කිරීමට මෙතෙක් කටයුතු කර නොතිබුණි.

(ආ) අරමුදලේ සාමාන්‍ය මාසික වියදම රු. ලක්ෂ 50 ක පමණ වුවද, සෑම මසකම පාහේ රු.ලක්ෂ 70 සිට 350 අතර ශේෂයක් බැංකු ගිණුමේ පැවති අතර, එම අතිරික්ත මුදල් භාණ්ඩාගාර බිල්පත්වල / බැඳුම්කරවල ආයෝජනය කර නොතිබුණි. ඒ හේතුවෙන් අරමුදලට රු. ලක්ෂ 15 ක පමණ පොලී ආදායමක් අහිමි වී තිබුණි.

(ඇ) ඇවර කිරීමේ ගිණුමට ලැබෙන ලැබීම් තැන්පත් කරනු ලබන ජංගම ගිණුමේ රු.1,460,833 ක ශේෂය භාණ්ඩාගාර බැඳුම්කර / බිල්පත්වල ආයෝජනය කිරීමකින් තොරව දින 238 ක් රඳවාගෙන තිබුණි.

4. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන දුර්වලතාවයන් වරින් වර සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.

- (අ) ගිණුම්කරණය
- (ආ) ආයෝජන
- (ඇ) වාහන පාලනය
- (ඈ) අයවැය පාලනය